



**ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය**  
**AA2 විභාගය - 2015 ජූලි**

**(AA21) උසස් මූල්‍ය ගිණුම්කරණය**  
(Advanced Financial Accounting)

2015-08-01  
පෙරවරු  
[9.00 – 12.00]

• **අයදුම්කරුවන්ට උපදෙස් (අවධානයෙන් කියවිය යුතුය):**

- (1) **කාලය:** පැය 03 යි. පිටු ගණන : 11
- (2) **සියලුම ප්‍රශ්න වලට උත්තර සැපයීම අනිවාර්ය වේ.** ප්‍රශ්න ගණන: 10
- (3) **ඉල්ලුම් කරන ලද මාධ්‍යයෙන්, එක් භාෂාවකින් පමණක්, ඔබ වෙත සපයන ලද පොත්වල උත්තර ලියන්න.**
- (4) **ගණනය කිරීම් සහ පෙරවැඩ අමුණන්න. උපකල්පන කිසිවක් ඇතොත්, ඒවා පැහැදිලිව දක්වන්න.**
- (5) **වැඩසටහන් ගතකිරීම කළ නොහැකි ගණක යන්ත්‍ර පමණක් භාවිත කිරීමට ඉඩ දෙනු ලැබේ.**
- (6) **අර්ථකථන සහිත කළ යුතු ක්‍රියා පටිපාටි ලැයිස්තුව අමුණා ඇත. වාස්තවික පරීක්ෂණ ප්‍රශ්න හැර අන් සෑම ප්‍රශ්නයකම කළ යුතු ක්‍රියාවකින් යුක්ත වේ. කළ යුතු ක්‍රියා පටිපාටි ලැයිස්තුවේ එම ක්‍රියාව සඳහා දී ඇති අර්ථකථනය පදනම් කරගෙන අයදුම්කරුවන් විසින් ප්‍රශ්නය සඳහා අවශ්‍ය උත්තර සැපයිය යුතුය.**
- (7) **ලකුණු 100 යි.**

**A කොටස**

**වාස්තවික පරීක්ෂණ ප්‍රශ්න (OTQs)**

අනිවාර්යය ප්‍රශ්න අට (08) කි.

(මුළු ලකුණු 20)

**01 වන ප්‍රශ්නය**

අංක 1.1 සිට 1.6 දක්වා ඇති ප්‍රශ්න සඳහා උත්තර, ප්‍රශ්න අංකය සමග ඔබේ උත්තර පොතේ ලියන්න.

- 1.1 වංචා වැළැක්වීමේ ආඥා පනතට අනුව, හවුල් ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමේ අවශ්‍යතාවය සඳහන් කරන්න. (ලකුණු 02)
- 1.2 පවත්නා හවුල් ව්‍යාපාරයක් අවසන් වුවා (ended) සේ සැලකීමටත් නැවත පිහිටුවීමක් (reconstitution) අවශ්‍ය වීමටත් තුඩු දෙන අවස්ථා තුනක්(03) සඳහන් කරන්න. (ලකුණු 03)
- 1.3 ප්‍රතිපාදන, අසම්භාව්‍ය බැරකම් සහ අසම්භාව්‍ය වත්කම් පිළිබඳව වූ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 37 (LKAS 37) අනුව මූල්‍ය ප්‍රකාශනවල ප්‍රතිපාදනයක් හඳුනාගැනීම පිණිස සපුරාලිය යුතු නිර්ණායක තුනක්(03) සඳහන් කරන්න. (ලකුණු 03)
- 1.4 2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් මූල්‍ය වර්ෂය තුළ **ලීඩර්ස් විදුහලේ** ආදි ශිෂ්‍ය සංගමයට පහත සඳහන් පරිත්‍යාග ලැබී තිබුණි:

	රු.
පොදු අරමුණු සඳහා	22,222
ශිෂ්‍යත්ව අරමුදල සඳහා	44,450

සංගමයේ ගිණුම් පොත්වල මුදල් ගනුදෙනු ද ඇතුළුව, ඉහත ගනුදෙනු සටහන් කිරීම සඳහා, අවශ්‍ය ජර්නල් සටහන් ලියන්න. (ලකුණු 02)

1.5 පහත සඳහන් ශේෂ ගැඹුණු ක්‍රීඩා සමාජයට අදාළ වේ:

	රු.
2014 ජනවාරි 01 දිනට ශුද්ධ පොත් අගය:	
ගොඩනැගිලි	110,000
ලී බඩු සහ සවිකිරීම්	30,500
ක්‍රීඩා අයිතම	19,000
2014 දෙසැම්බර් 31 දිනට උපචිත වියදම්	1,000
2014 දෙසැම්බර් 31 දිනට බැංකුවේ වාසිදායක ශේෂය	9,000
2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ක්ෂයවීම්	5,400
2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා උනන්දුව (deficit)	5,000

වර්ෂය තුළ දේපළ, පිරිසිදු හා උපකරණ කිසිවක් අත්පත් කරගෙන හෝ ඉවත් කර හෝ නොමැත.

2014 දෙසැම්බර් 31 දිනට සමුච්චිත අරමුදල් ගිණුමේ ශේෂය කුමක් ද? (ලකුණු 03)

1.6 සීමාසහිත වැට්කෝ (පෞද්ගලික) සමාගමේ වාර්තාවලින් පහත සඳහන් තොරතුරු උපුටාගෙන ඇත:

	රු.
2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් කාර්තුව සඳහා දළ ආදායම:	
එකතු කළ අගය මත බදු (VAT) වලට යටත් සැපයුම් (12% බැගින් එකතු කළ අගය මත බදු ඇතුළුව)	1,118,880
එකතු කළ අගය මත බදු නිදහස් සැපයුම්	441,120
2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් කාර්තුව සඳහා මිලදී ගැනුම්:	
එකතු කළ අගය මත බදු ඇතුළත් ඉන්වොයිස් (12% බැගින් එකතු කළ අගය මත බදු ඇතුළුව)	671,328
බදු ඉන්වොයිස් රහිතව (සියල්ල ඇතුළත් මිල)	112,672

2014 ඔක්තෝබර් 01 දිනට ඉදිරියට ගෙන ආ හිමිකම් නොපෑ එකතු කළ අගය මත බදු යෙදවුම් (unclaimed input VAT) කිසිවක් නොවීය.

2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් කාර්තුව සඳහා තවදුරටත් ගෙවිය යුතු එකතු කළ අගය මත බද්ද / වැඩිපුර ගෙවූ එකතු කළ අගය මත බද්ද කොපමණ ද? (ලකුණු 02)

අංක 1.7 සහ 1.8 දක්වා ඇති ප්‍රශ්න සඳහා වඩාත්ම සුදුසු උත්තරය තෝරන්න. තෝරාගත් උත්තරයට අදාළ අංකය ප්‍රශ්න අංකය සමඟ ඔබේ උත්තර පොතේ ලියන්න.

1.7 සම්පූර්ණ ගිණුම්කරණ වාර්තා පවත්වා නොගන්නා තනි පුද්ගල වෙළෙන්දෙකට වර්ෂය සඳහා ඔහුගේ විකුණුම් ආදායම ගණනය කර ගැනීමට අවශ්‍යව ඇත.

පහත සඳහන් තොරතුරු සපයා ඇත:

	රු.
ආරම්භක තොගය	170,000
අවසාන තොගය	240,000
මිලදී ගැනුම්	910,000

දළ ලාභ ආන්තිකය විකුණුම් ආදායම මත 40% කි.

වර්ෂයේ විකුණුම් ආදායම වන්නේ පහත සඳහන් ඒවා අතුරෙන් කුමක් ද?

- (1) රු.1,176,000/- කි. (2) රු.1,400,000/- කි. (3) රු.1,800,000/- කි. (4) රු.2,210,000/- කි.

(ලකුණු 02)

1.8 2015 මාර්තු 31 දිනට, පිරිවැය මත අගය කළ රු. මිලියනයක අවසාන තොගයක් ප්‍රභාන්ද සතුව තිබුණේය. රු.300,000/- ක් පිරිවැය වූ තොග අයිතම සමහරක් ගංවතුරක් නිසා හානියට පත්විය. මෙම හේතුව නිසා, සාමාන්‍යයෙන් විකුණුම් මිලෙන් 20% ක ලාභාන්තිකයක් ඇතිව විකුණනු ලබන එම අයිතම ඒවායේ සාමාන්‍ය විකුණුම් මිලට අලෙවි කළ නොහැකිය. මෙම හානිවූ හානි සාමාන්‍ය විකුණුම් මිලෙන් 70% කට විකුණනු ලැබේ.

**ප්‍රභාන්දයේ** 2015 මාර්තු 31 දිනට පිළියෙල කරන මූල්‍ය තත්ව ප්‍රකාශනයේ අවසාන තොගය සටහන් කෙරෙනුයේ කුමන වටිනාකමකට ද?

- (1) රු.1,000,000/-      (2) රු. 962,500/-      (3) රු.952,000/-      (4) රු.700,000/-.

(ලකුණු 03)

A කොටසෙහි අවසානය

**B කොටස**

අනිවාර්ය ප්‍රශ්න පහ (05) කි.

(මුළු ලකුණු 25)

**02 වන ප්‍රශ්නය**

2015 මාර්තු 31 දිනට, **සීමාසහිත පර්ලෙක්ට් (පෞද්ගලික) සමාගමේ** මුදල් පොතෙහි රු.156,400/- ක බැංකු හර ශේෂයක් පෙන්නුම් කළ අතර, එය බැංකු ප්‍රකාශනයේ ශේෂයට වඩා වෙනස් විය.

වාර්තා පරීක්ෂා කිරීමේදී එම වෙනසට හේතු වූ පහත සඳහන් කරුණු අනාවරණය විය:

- (1) බැංකුව රු.3,000/- ක බැංකු ගාස්තු අයකර තිබුණි.
- (2) වැරදීමකින් බැංකුව අයකරගෙන තිබූ චෙක්පොත් ගාස්තුව රු.750/- කි.
- (3) ගනුදෙනුකරුවෙකු විසින් බැංකු ගිණුමට සෘජුවම තැන්පත් කර තිබූ රු.10,000/- ක් මුදල් පොතේ සටහන් කර නොතිබුණි.
- (4) පහත සඳහන් තැන්පත් කරන ලද චෙක්පත් මාසය තුළ උපලබ්ධි වී නොතිබුණි:
  - අංක 750121 : රු. 25,000/-
  - අංක 141510 : රු. 110,000/-
- (5) පහත සඳහන් නිකුත් කළ චෙක්පත් බැංකුව වෙත ඉදිරිපත් කර නොතිබුණි:
  - අංක 500221 : රු.65,000/-
  - අංක 500300 : රු.27,000/-

**මබ විසින්:**

2015 මාර්තු 31 දිනට, බැංකු සැසඳුම් ප්‍රකාශය පිළියෙල කරන්න. එදිනට බැංකු ප්‍රකාශනයේ පෙන්වා තිබූ ශේෂය හඳුනා දක්වන්න. (ලකුණු 05)

### 03 වන ප්‍රශ්නය

2015 මාර්තු 31 දිනට, ශාන්තගේ පොදු ලේජරයේ ඇතුළත් ලැබිය යුතු පාලන ගිණුමෙහි (Receivables Control Account) ශේෂය රු.225,200/- ක් විය. ලැබිය යුතු ලේජරයේ (receivables ledger) තිබූ එක් එක් පුද්ගලික ගිණුම්වල ශේෂයන්ගේ එකතුව රු.247,400/- කි.

පහත සඳහන් දෝෂ අනාවරණය කර ගන්නා ලදී:

- (1) රු.5,600/- ක ඉන්වොයිසියක් දෛනික විකුණුම් පොතෙහි නිවැරදිව සටහන් කරන ලද නමුත් ගනුදෙනුකරුගේ පුද්ගලික ගිණුමේ රු.6,500/- ක් ලෙස සටහන් කර තිබුණි.
- (2) ගනුදෙනුකරුවෙකුගෙන් ලැබුණු රු.5,500/- ක චෙක්පතක් අගරු වී තිබුණි. මෙය ලැබිය යුතු ලේජරයේ නිවැරදිව සටහන් කර තිබූ නමුත් ලැබිය යුතු පාලන ගිණුම යාවත්කාලීන (update) කර තිබුණේ නැත.
- (3) රු.1,200/- ක දුන් වට්ටම් එකතුවක් පාලන ගිණුමේ සටහන් කර නොතිබුණි.
- (4) දෛනික විකුණුම් පොත රු.1,000/- කින් අඩුවෙන් සටහන් (under cast) වී තිබුණි.
- (5) රු.8,000/- ක මුදල් ලැබීමක් ලැබිය යුතු ලේජරයේ ගනුදෙනුකරුගේ පුද්ගලික ගිණුමට හරකර තිබුණි.

**මඔ විසින්:**

පොදු ලේජරයේ සංශෝධිත ලැබිය යුතු පාලන ගිණුම පිළියෙල කරන්න. ලැබිය යුතු ලේජර ගිණුමේ ශේෂය, ලැබිය යුතු පාලන ගිණුමේ ශේෂය සමග සසඳන්න. (ලකුණු 05)

### 04 වන ප්‍රශ්නය

2010 අප්‍රේල් 01 දින සීමාසහිත කෙත් (පොද්ගලික) සමාගම පහත සඳහන් කොන්දේසි යටතේ යන්ත්‍රයක් අත්පත් කර ගත්තේය:

	රු.
ලැයිස්තුගත මිල	1,250,000
ප්‍රවාහන පිරිවැය	55,000
විදුලි සවිකිරීමේ පිරිවැය	25,000
නිෂ්පාදනයට පෙර පරීක්ෂා පිරිවැය	20,000

ලැයිස්තුගත මිල මත වෙළෙඳ වට්ටම් 20% ක් විය.

යන්ත්‍රයේ ප්‍රයෝජනවත් ආයු කාලය වර්ෂ 8 ක් ලෙස ද, වර්ෂ 8 අවසානයේ අවශේෂ වටිනාකම රු.20,000/- ක් ලෙසද ඇස්තමේන්තු කරන ලදී. සමාගම එහි යන්ත්‍ර පිරිවැය මත සරල මාර්ග ක්‍රමයට ක්ෂය කරනු ලැබේ.

2014 අප්‍රේල් 01 දින රු.200,000/- ක් පිරිවැය වූ අලුත් සංරචකයක් එකතු කර යන්ත්‍රය නවීකරණය කිරීමට සීමාසහිත කෙත් (පොද්ගලික) සමාගම තීරණය කළේය. මෙම නවීකරණය හේතු කොටගෙන, මෙම යන්ත්‍රය භාවිත කර නිපදවන භාණ්ඩ ඒකකයක නිපදවීමේ කාලය අඩු විය. නවීකරණය නිසා, යන්ත්‍රයේ ඉතිරිව තිබූ ප්‍රයෝජනවත් ආයු කාලය වර්ෂ 5 ක් දක්වා වැඩි වූ අතර අවශේෂ වටිනාකම එලෙසම පැවතුණි.

**මඔ විසින්, පහත සඳහන් දෑ ගණනය කරන්න:**

- (a) 2014 මාර්තු 31 දිනට යන්ත්‍රයේ ධාරණ අගය (carrying value).
- (b) 2015 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා යන්ත්‍රයේ ක්ෂය. (ලකුණු 05)

## 05 වන ප්‍රශ්නය

ඇන්ඩ්, රූනඩ් සහ කැන්ඩ් විසින් පවත්වාගෙන යනු ලබන හවුල් ව්‍යාපාරයේ, හවුල් ගිවිසුමෙහි පහත සඳහන් ප්‍රතිපාදනයන් කර තිබේ:

- (1) හවුල් ව්‍යාපාරයේ ලාභ සහ අලාභ ඇන්ඩ්, රූනඩ් සහ කැන්ඩ් අතර, පිළිවෙලින්, 3 : 2 : 1 යන අනුපාතයට බෙදාගත යුතුය.
- (2) සියලුම හවුල්කරුවෝ, වර්ෂය ආරම්භයේ පැවති ප්‍රාග්ධන ශේෂය මත ගණනය කළ වර්ෂයකට 10% බැගින් වූ ප්‍රාග්ධන පොලියක් ලැබීමට හිමිකම් ලබති.
- (3) ඇන්ඩ් ට සහ රූනඩ් ට පිළිවෙලින් රු.4,000/- ක් සහ රු.6,000/- ක් බැගින් මාසික වැටුප් ගෙවනු ලැබේ.
- (4) ගැනිලි සඳහා වර්ෂයකට 6% බැගින් පොලි අය කෙරේ.

2015 මාර්තු 31 දිනට හවුල් ව්‍යාපාරයේ ශේෂ පිරික්සුමෙන් පහත සඳහන් තොරතුරු උපුටා ගන්නා ලදී:

	හර (රු.'000)	බැර (රු.'000)
2014 අප්‍රේල් 01 දිනට, හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම්:		
ඇන්ඩ්		1,800
රූනඩ්		1,200
කැන්ඩ්		600
2014 අප්‍රේල් 01 දිනට, හවුල්කරුවන්ගේ ජංගම ගිණුම්:		
ඇන්ඩ්		30
රූනඩ්	50	
කැන්ඩ්		70
ගැනිලි:		
ඇන්ඩ් (2014 ජූලි 01 දින)	50	
රූනඩ් (2014 ඔක්තෝබර් 01 දින)	20	
කැන්ඩ් (2015 ජනවාරි 01 දින)	30	

2015 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා හවුල් ව්‍යාපාරයේ ශුද්ධ ලාභය රු.594,000/- ක් විය.

මබ විසින්:

2015 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා හවුල්කරුවන්ගේ ජංගම ගිණුම්, තිරු ක්‍රමයට, පිළියෙල කරන්න.

(ලකුණු 05)

## 06 වන ප්‍රශ්නය

ලාභ සහ අලාභ 2 : 3 අනුපාතයට බෙදා ගනිමින් බින් සහ ඩින් හවුල් ව්‍යාපාරයක යෙදී සිටියහ. හැකියාවන් සහිත ව්‍යාපාරකයෙකු වන රීන් ලාභ සහ අලාභ වලින් 50% ක් බෙදා ගැනීම සඳහා අලුත් හවුල්කරුවෙකු ලෙස බදවා ගන්නා ලද අතර, පවත්නා හවුල් ව්‍යාපාරයේ වටිනාකමින් ඔහුගේ කොටසට ගැලපෙන ආකාරයෙන් අවශ්‍යකරන ප්‍රාග්ධන කොටස ආයෝජනය කිරීමට එකඟ වී ඇත.

පවත්නා හවුල් ව්‍යාපාරයේ වටිනාකම පහත සඳහන් පරිදි වේ:

	බින් (රු.)	ඩින් (රු.)
හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම් (බැර)	500,000	75,000
හවුල්කරුවන්ගේ ජංගම ගිණුම් (බැර)	212,000	318,000

පොත්වල ගිණුම්ගත කර නොතිබූ කීර්තිනාමය රු.500,000/- ක් ලෙසට ඇගයීම් කර තිබේ.

මබ විසින්:

- (a) රීන් බදවා ගැනීමෙන් පසු නව ලාභ සහ අලාභ බෙදා ගැනීමේ අනුපාතය හඳුනා දැක්වන්න.
- (b) දැනට සිටින හවුල්කරුවන්ගේ පරිත්‍යාග කරන අනුපාතය (sacrificing ratio) ගණනය කරන්න.
- (c) කීර්තිනාමය ගිණුම් පොත් වල පෙන්වීමට හවුල්කරුවන් එකඟවන්නේ නම් රීන් විසින් කළ යුතු මුළු ආයෝජනයේ වටිනාකම, කීර්තිනාමයේ කොටස ද ඇතුළුව, ගණනය කරන්න. (ලකුණු 05)



පහත සඳහන් අතිරේක තොරතුරු ද සපයා ඇත:

- (1) 2015 මාර්තු 31 දිනට නොගයේ ශුද්ධ උපලබ්ධි අගය රු.70,000/- ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.
- (2) දේපල, පිරිසත හා උපකරණ සරල මාර්ග ක්‍රමය අනුව පිරිවැය මත ක්ෂය කළ යුතුය. වත්කම්වල ඇස්තමේන්තුගත ප්‍රයෝජනවත් ආයු කාලය පහත පරිදි වේ:

ගොඩනැගිලි : වර්ෂ 20

බෙදාහැරීමේ වාහන : වර්ෂ 5

- (3) බොල්ණය ලෙස රු.4,000/- ක ප්‍රමාණයක් කපා හැරිය යුතුය.

- (4) 2015 මාර්තු 31 දිනට කලින් ගෙවීම් සහ උපචිත වියදම් පහත පරිදි විය:

	උපචිත වියදම් (රු.)	කලින් ගෙවීම් (රු.)
වාහන රක්ෂණ වාරික	5,000	-
කාර්යාල වියදම්	-	6,000

**මබ විසින්, පහත සඳහන් දෑ පිළියෙල කරන්න:**

- (a) 2015 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා **අත්කා හි** ආදායම් ප්‍රකාශය.
- (b) 2015 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා **අත්කා හි** ලාභා'ලාභ විසර්ජන ගිණුම. (ලකුණු 10)

**08 වන ප්‍රශ්නය**

2004 වර්ෂයේ දී ආරම්භ කරන ලද **සිල්වර් ස්ටාර් ක්‍රීඩා සමාජයේ**, 2014 ජනවාරි 01 දිනට සාමාන්‍ය සාමාජිකයන් 75 දෙනෙක් ද යාවත්පාඨ සාමාජිකයන් 25 දෙනෙක් ද සිටියහ. සාමාන්‍ය සාමාජිකයන්ගේ එක් අයෙකුගෙන් රු.250/- බැගින් වූ වාර්ෂික දායක මුදලක් (annual subscription) අයකරනු ලබන අතර, යාවත්පාඨ සාමාජිකයන්ගෙන් රු.5,000/- ක මුදලක් යාවත්පාඨ සාමාජික ගාස්තුව ලෙස අය කරනු ලැබේ.

ක්‍රීඩා සමාජයේ ව්‍යවස්ථාව අනුව යාවත්පාඨ සාමාජිකත්ව ගාස්තුවෙන් 1/20 ක් බැගින් යාවත්පාඨ සාමාජිකත්වයට බැඳුණ වර්ෂයේ සිට වර්ෂ 20 ක කාලයක් තුළ ආදායමක් ලෙස හඳුනා ගැනේ.

2014 ජනවාරි 01 දිනට, සාමාන්‍ය සාමාජිකයන් 25 දෙනෙකු 2013 වර්ෂය සඳහා දායක මුදල් ගෙවා නොතිබුණි. 2013 වර්ෂයේ දී සාමාන්‍ය සාමාජිකයන් 3 දෙනෙකු 2014 වර්ෂය සඳහා දායක මුදල් කලින් ගෙවා තිබුණි. 2014 ජනවාරි 01 දිනට යාවත්පාඨ සාමාජික ගාස්තු ගිණුම රු.87,500/- ක බැර ශේෂයක් පෙන්නුම් කළේය.

2014 වර්ෂයේ දී, ක්‍රීඩා සමාජයට පහත සඳහන් පරිදි දායක මුදල් මුදලින් ලැබී තිබුණි:

- (1) සාමාන්‍ය සාමාජිකයන් 20 දෙනෙකු විසින් ඔවුන්ගේ 2013 වර්ෂයේ වාර්ෂික දායක මුදල් ගෙවූහ.
- (2) සාමාන්‍ය සාමාජිකයන් 65 දෙනෙක් 2014 වර්ෂය සඳහා ඔවුන්ගේ වාර්ෂික දායක මුදල් ගෙවූහ.
- (3) සාමාන්‍ය සාමාජිකයන් 5 දෙනෙක් 2015 වර්ෂය සඳහා ඔවුන්ගේ වාර්ෂික දායක මුදල් ගෙවූහ.
- (4) 2014 වර්ෂය තුළදී අලුත් යාවත්පාඨ සාමාජිකයන් 10 දෙනෙක් යාවත්පාඨ සාමාජික ගාස්තු ගෙවා ක්‍රීඩා සමාජයට බැඳුණි.

**මබ විසින්,**

2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා පහත සඳහන් දෑ පිළියෙල කරන්න:

- (a) සාමාජික දායක මුදල් ගිණුම, සහ,
- (b) යාවත්ව සාමාජික ගාස්තු ගිණුම.

පහත දැක්වෙන ගණනය කිරීම් සඳහා පෙරවැඩ පැහැදිලිව පෙන්විය යුතුය:

- (i) 2014 වර්ෂය සඳහා සාමාන්‍ය සාමාජික ගාස්තු ආදායම.
- (ii) 2014 වර්ෂය තුළ ලැබුණු සාමාන්‍ය සාමාජික ගාස්තු.
- (iii) 2014 දෙසැම්බර් 31 දිනට, 2013 සහ 2014 වර්ෂයන් සඳහා හිඟව ඇති සාමාන්‍ය සාමාජික ගාස්තු.
- (iv) 2014 වර්ෂය තුළ ආදායමක් ලෙස හඳුනා ගත යුතුව ඇති යාවත්ව සාමාජික ගාස්තු ප්‍රමාණය.

(ලකුණු 10)

**09 වන ප්‍රශ්නය**

(a) වගකීමක්, ජංගම වගකීමක් වීමට සපුරාලිය යුතු මිනුම නිර්ණායක හතරක්(04) සඳහන් කරන්න. (ලකුණු 02)

(b) 2015 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා තනිපුද්ගල ව්‍යාපාරයක් වන කැන්ඩි ස්ටෝර්ස් හි පොත්වලින් පහත දැක්වෙන තොරතුරු උපුටා ගන්නා ලදී:

	2015 මාර්තු 31 (රු.)	2014 අප්‍රේල් 01 (රු.)
තොගය	10,500	9,000
වෙළෙඳ ලැබිය යුතු දෑ	40,000	36,000
ආදායම	275,000	
මිලදී ගැනුම්	150,000	
බැංකු ශේෂය/ (අයිරාව)	(3,000)	5,000
වර්ෂය සඳහා විවිධ වියදම්: [වැටුප්, සේවක අර්ථසාධක අරමුදල (EPF) සහ සේවක භාර අරමුදල (ETF) හැර]	11,300	
ලද වට්ටම්	3,000	
දුන් වට්ටම්	1,500	

පහත සඳහන් අතිරේක තොරතුරු ද සපයා ඇත:

- (1) රු.2,000/- ක ප්‍රමාණයක් බොල්ණය වශයෙන් කපා හැරීමට ද ඉතිරි වෙළෙඳ ලැබිය යුතු දෑ වලින් 5% ක් අඩමාණ ණය සඳහා ප්‍රතිපාදනය කිරීමට ද තීරණය කර ඇත. ඉහත උපුටා දක්වා ඇති ශේෂ, බොල්ණය සහ අඩමාණ ණය ප්‍රතිපාදන සඳහා ගැලපීම් කිරීමට පෙර ලබාගත් ඒවාය.
- (2) කැන්ඩි ස්ටෝර්ස් හි සේවක අර්ථසාධක අරමුදල (EPF) සහ සේවක භාර අරමුදල (ETF) සඳහා ලියාපදිංචි වී ඇති, එක් සේවකයෙකු පමණක් සිටින අතර සම්මත අනුපාතයන්ට (standard rates) අනුව දායක මුදල් ගෙවනු ලැබේ. වර්ෂය තුළ ගෙවන ලද දළ වැටුප රු.44,500/- ක් විය.

**මබ විසින්,**

2015 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය පිළියෙල කරන්න. (ලකුණු 08)

(මුළු ලකුණු 10)



## D කොටස

අනිවාර්ය ප්‍රශ්නයකි.

(ලකුණු 25)

### 10 වන ප්‍රශ්නය

- (a) දිගුකාලීන මූල්‍යන ප්‍රභවයක් (source of financing) ලෙස ස්කන්ධ කොටස් (equity shares) නිකුත් කිරීමේ වාසි තුනක්(03) සඳහන් කරන්න. (ලකුණු 03)
- (b) 2015 මාර්තු 31 දිනට සීමාසහිත ෆෙයාර් ඩිල් (පොද්ගලික) සමාගමේ ශේෂ පිරික්සුම පහත පරිදි වේ:

**2015 මාර්තු 31 දිනට ශේෂ පිරික්සුම**

	හර (රු.'000)	බැර (රු.'000)
ප්‍රකාශිත ප්‍රාග්ධනය - සාමාන්‍ය කොටස් 1,000,000		59,000
2014 අප්‍රේල් 01 දිනට රඳවාගත් ඉපයීම්		11,200
දේපල, පිරිසත සහ උපකරණ, පිරිවැයට:		
ඉඩම සහ ගොඩනැගිලි (ඉඩමේ වටිනාකම රු. මිලියන 10)	60,000	
පිරිසත	94,500	
2014 අප්‍රේල් 01 දිනට සමුච්චිත ක්ෂය:		
ගොඩනැගිලි		20,000
පිරිසත		24,500
2015 මාර්තු 31 දිනට නොගය	43,700	
වෙළෙඳ ලැබිය යුතු දෑ	42,200	
බැංකුවේ ඇති මුදල්	8,300	
වෙළෙඳ ගෙවිය යුතු දෑ		51,700
2014 අප්‍රේල් 01 දිනට අධිමාන ණය සඳහා ප්‍රතිපාදනය		1,000
ආදායම		550,000
විකුණුම් පිරිවැය	403,900	
බෙදාහැරීමේ වියදම්	21,500	
පරිපාලන වියදම්	30,900	
මූල්‍ය වියදම්	700	
ගෙවන ලද ලාභාංශ	20,000	
2014 අප්‍රේල් 01 දිනට ආදායම් බදු ප්‍රතිපාදනය		7,400
වර්ෂය තුළ ගෙවන ලද ආදායම් බදු	7,600	
සේවක වන්දි සඳහා ප්‍රතිපාදනය		500
අවිනිශ්චිත ගිණුම		8,000
	<b>733,300</b>	<b>733,300</b>

පහත සඳහන් අතිරේක තොරතුරු ද සපයා ඇත:

- (1) 2015 මාර්තු 31 දිනට රු.200,000/- ක් ගෙවීමට තිබූ වෙළෙඳ ණයගැතියෙකු 2015 අප්‍රේල් 20 දින බුන්වත් යැයි ප්‍රකාශයට පත් කරන ලදී. වර්ෂය අවසානයේ පැවති වෙළෙඳ ලැබිය යුතු මුදල් ශේෂය මත 5% ක අඩමාන ණය ප්‍රතිපාදනයක් සැලසිය යුතුය.
- (2) වර්ෂය තුළ රක්ෂණය සහ විදුලිය වෙනුවෙන්, පිළිවෙලින් රු.300,000/- ක් සහ රු.200,000/- ක් සමාගම විසින් ගෙවන ලද අතර, එම ගෙවීම් පරිපාලන වියදම් වල ඇතුළත් කර ඇත.
- (3) 2015 මාර්තු 31 දිනට උපවිත සහ කලින් ගෙවීම් පහත සඳහන් පරිදි විය:

	උපවිත (රු.)	කලින් ගෙවීම් (රු.)
රක්ෂණ	-	100,000
විදුලිය	90,000	-

- (4) දේපළ, පිරිසත සහ උපකරණ පිරිවැය මත සරල මාර්ග ක්‍රමයට ක්ෂය කළ යුතුය. වත්කම් වල ඇස්තමේන්තුගත ප්‍රයෝජනවත් ආයු කාල පහත සඳහන් පරිදි විය:

ගොඩනැගිලි : වර්ෂ 10

පිරිසත : වර්ෂ 5

- (5) 2013/14 තක්සේරු වර්ෂයේ මුළු ආදායම් බදු වගකීම වූ රු.7,600,000/- ක් වර්ෂය තුළ බැංකු ජංගම ගිණුම හරහා ගෙවන ලදී. 2014/15 තක්සේරු වර්ෂය සඳහා මුළු ආදායම් බදු වගකීම රු.6,000,000/- ක් වෙනැයි ඇස්තමේන්තු කර ඇත.
- (6) වැඩ කරමින් සිටියදී හදිසි අනතුරකින් කකුලක් අහිමි වූ සේවකයෙක් 2015 මාර්තු 01 දින සමාගමට එරෙහිව නඩුවක් පවරා ඇත. සේව්‍යයා (employer) විසින් ආරක්ෂිත උපකරණ සපයා නොතිබියදී හදිසි අනතුර සිදුවූ නිසා නඩුව පැරදීමේ 80% ක ප්‍රවණතාවයක් තිබිය යන උපකල්පනය මත, මූලික වශයෙන් රු.500,000/- ක වන්දියක් ගෙවීමට වෙනැයි ඇස්තමේන්තු කර ඒ සඳහා ගිණුම්වල ප්‍රතිපාදන සලසන ලදී. 2015 මැයි 30 දින රු.750,000/- ක වන්දියක් සේවකයාට ගෙවන ලෙස උසාවිය නියෝග කළේය.
- (7) අවිනිශ්චිත ගිණුමේ ශේෂයෙන් නියෝජනය වන්නේ වර්ෂය තුළ නිකුත් කළ සාමාන්‍ය කොටස් 100,000 ක් සඳහා ලද මුදල් ය.
- (8) අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මූල්‍ය ප්‍රකාශන නිකුත් කිරීම සඳහා අනුමැතිය දෙන ලද්දේ 2015 අගෝස්තු 31 දිනදී ය.

**මබ විසින්,**

කළමනාකරණයේ භාවිතය සඳහා පහත සඳහන් දෑ පිළියෙල කරන්න:

- (a) 2015 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා විස්තීර්ණ ආදායම් ප්‍රකාශය. (ලකුණු 10)
  - (b) 2015 මාර්තු 31 දිනට මූල්‍ය තත්ව ප්‍රකාශය. (ලකුණු 12)
- (මුළු ලකුණු 25)

**කළ යුතු ක්‍රියා පටිපාටි ලැයිස්තුව**

දැනුම් ක්‍රියාවලිය	ක්‍රියා ලැයිස්තුව	ක්‍රියා නිර්වචන
<b>01 මට්ටම</b> <b>අවබෝධය</b>  වැදගත් තොරතුරු ආවර්ජනය සහ පැහැදිලි කිරීම.	නිර්වචනය කරන්න	ස්වභාවය, විෂය පථය හෝ තේරුම නිශ්චිතව ප්‍රකාශ කිරීම.
	අඳින්න	හැඩයක් හෝ රූපසටහනක් ගෙන හැර දැක්වීම.
	හඳුනා දක්වන්න	යමක් මනා සැලකිලිමත් වීමකින් අනතුරුව හඳුනා ගැනීම හෝ තහවුරු කිරීම හෝ තෝරා ගැනීම.
	ලැයිස්තුගත කරන්න	විස්තර කිරීමකින් තොරව අදාළ කරුණු එකින් එක වචනයෙන් ලියා දැක්වීම.
	සම්බන්ධ කරන්න	තාර්කික හෝ හේතු කාරක සම්බන්ධතාවය පෙන්නුම් කිරීම හෝ තහවුරු කිරීම.
	සඳහන් කරන්න	යමක් ස්ථිර ලෙස පැහැදිලිව ප්‍රකාශ කිරීම.
	ගණනය කරන්න	ගණිතමය ගණනය කිරීම.
	විමසන්න	අවසන් නිගමනයකට පිවිසීම සඳහා විවිධ පැතිකඩ තර්කානුකූලව සවිස්තරව පරීක්ෂා කිරීම.
	පැහැදිලි කරන්න	අදාළ කරුණු සවිස්තරාත්මකව දැක්වීම.
	අර්ථකතනය කරන්න	අවබෝධයට පහසු සුපුරුදු පද මගින් අර්ථය ඉදිරිපත් කිරීම.
	හඳුනාගන්න	සෙවීමෙන් හෝ ප්‍රයත්න දැරීමෙන් නිගමනයකට එළඹීම.
	සටහන් කරන්න	අදාළ කරුණු විස්තරාත්මකව සටහන් කිරීම.
සාරාංශගත කරන්න	කරුණු වශයෙන් හෝ සංඛ්‍යා වශයෙන් ප්‍රධාන කරුණු කෙටියෙන් දැක්වීම.	

දැනුම් ක්‍රියාවලිය	ක්‍රියා ලැයිස්තුව	ක්‍රියා නිර්වචන
<b>02 මට්ටම</b> <b>භාවිතය</b>  ඉගෙනගත් පසුබිම නොවන පසුබිමක දැනුම භාවිත කිරීම / සංවෘත ගැටළු විසඳීම.	භාවිත කරන්න	ප්‍රයෝගිකව භාවිතයේ යොදන්න.
	තක්සේරු කරන්න	වටිනාකම, ස්වභාවය, හැකියාව හෝ ගුණාත්මක බව තීරණය කරන්න.
	ප්‍රදර්ශනය කරන්න	සුවිශේෂී ලෙස උදාහරණ සමග ඔප්පු කරන්න.
	ප්‍රස්තාර දක්වන්න	ප්‍රස්තාර මගින් නියෝජනය කරන්න.
	පිළියෙල කරන්න	දී ඇති විස්තර සැලැස්මකට ගොනු කිරීම.
	ප්‍රමුඛතා දක්වන්න	වැදගත්කම, අනුපිලිවෙල අනුව දක්වන්න.
	සසඳන්න	තවත් දෙයක් සමග සංගත වේදායී බැලීම.
	විසඳන්න	ගණනය කිරීම හා / හෝ පැහැදිලි කිරීම් භරහා විසඳුම් සෙවීම.

දැනුම් ක්‍රියාවලිය	ක්‍රියා ලැයිස්තුව	ක්‍රියා නිර්වචන
<b>03 මට්ටම</b> <b>විශ්ලේෂණය</b>  අදහස් අතර සම්බන්ධතා ගොඩනගා සමාන අසමානතා බැලීම / විවෘත ගැටළු විසඳීම.	විශ්ලේෂණය කරන්න	විසඳුම් හෝ ප්‍රතිඵලය තීරණය කිරීම පිණිස විස්තරාත්මකව පරීක්ෂා කරන්න.
	සමානකම් බලන්න	සමානකම් සොයා ගැනීම පිණිස පරීක්ෂා කිරීම.
	අසමානතා බලන්න	අසමානතා හෝ වෙනස්කම් සෙවීම පිණිස පරීක්ෂා කිරීම.
	වෙනස්කොට දක්වන්න	යමක් තවෙකෙකින් වෙනස්කොට දක්වන දෑ හඳුනා ගැනීම.
	සැකිල්ලක් සේ දක්වන්න	සුවිශේෂී ලක්ෂණ සාරාංශ කොට දැක්වීම.